

බලංගොඩ නගර සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බලංගොඩ නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥා පනතේ (255 අධිකාරය) 181 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට බලංගොඩ නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ජරමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ගොඩනැගිලි ඉදිකිරීම් වටිනාකම රු.22,536,970 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබීමෙන් එම වටිනාකමින් ජංගම නොවන වත්කම් සහ ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම වැඩියෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ඉදිකිරීම් වටිනාකම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) ගල් වැලි අංගනයේ බෙල් ද්‍රව්‍ය ඇතිරීමට ඉදිකළ ගොඩනැගිල්ලේ වටිනාකම රු.445,010 ක් ප්‍රාග්ධනික කර නොතිබීමෙන් ජංගම නොවන වත්කම් සහ ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ඉදිකිරීම් වටිනාකම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පුස්තකාල පොත් මිලදී ගැනුම් වටිනාකම රු.67,703 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණු අතර, පරිත්‍යාග ලෙස ලද පුස්තකාල පොත් රු.56,553 ක් ගිණුම්ගත කර නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	මිලදී ගැනීම් හා පරිත්‍යාග නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

(ඇ)	පුවත්පත් දැන්වීම් සඳහා ගෙවිය යුතු රු.223,020 ක් සැපයුම් ණයහිමි ලෙස දක්වා තිබියදී, නැවත සඳොස් ලෙස ගබඩා ණයහිමි ලෙස ද දක්වා තිබීමෙන් ණයහිමියෝ සහ වර්ෂයේ මෙහෙයුම් වියදම එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඉ)	අවසන් තොගය වටිනාකම රු.137,750 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබීමෙන් ජංගම වත්කම් එම වටිනාකමින් අඩුවෙන් දැක්වුණු අතර, වර්ෂයේ මෙහෙයුම් වියදම එම වටිනාකමින් වැඩියෙන් දැක්වුණි.	තොග ලේඛන නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.	තොග වටිනාකම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඊ)	සමාලෝචිත වර්ෂය තුළ ලද ආදායම් ආධාර රු.81,338,747 ක් වූ අතර, මූලධන ආධාර වටිනාකම රු.18,669,445 ක් විය. එහෙත් එය පිළිවෙලින් රු.58,638,575 ක් හා රු.41,369,617 ක් ලෙස ගිණුම්ගත කර තිබීමෙන් රු.21,681,888 ක් වූ වර්ෂයේ මෙහෙයුම් අතිරික්තය රු.1,018,284 ක මෙහෙයුම් උපතාවයක් ලෙස දක්වා තිබුණි.	ඉදිරි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේදී ආදායම් හා වියදම් නිවැරදිව හඳුනා ගැනීමටත් ඒ අනුව ගිණුම් තැබීමටත් කටයුතු කරන බව.	ආදායම් ආධාර හා මූලධන ආධාර නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 02 කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් සහ උපයෝගී ලේඛන අනුව ශේෂයන් අතර රු.5,027,911 ක වෙනසක් විය.	වෙනස පරීක්ෂා කර බලා ඉදිරියේදී නිවැරදි කරන බව.	වෙනසට හේතු හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන ආදායම ඉක්මවූ වියදම (ඌණතාවය) රු.1,018,284 ක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.4,227,487 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	22,500,000	22,405,639	19,615,633	9,002,442	13,145,000	11,352,210	11,452,200	6,119,239
කුලී	45,326,000	45,767,474	45,527,473	1,389,752	37,792,000	41,884,327	41,395,622	488,705
බලපත්‍ර ගාස්තු	2,780,000	3,484,322	3,484,322	-	2,690,000	2,077,137	2,135,001	-
වෙනත් ආදායම්	<u>32,172,000</u>	<u>32,093,700</u>	<u>32,272,671</u>	<u>-</u>	<u>29,501,000</u>	<u>29,180,168</u>	<u>35,278,760</u>	<u>-</u>
	<u>102,778,000</u>	<u>103,751,135</u>	<u>100,900,099</u>	<u>10,392,194</u>	<u>83,128,000</u>	<u>84,493,842</u>	<u>90,261,583</u>	<u>6,607,944</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂවලට අදාළ හිඟ වරිපනම් හා බදු රු.9,002,443 ක් අයකරගෙන නොතිබුණු අතර, ඊට අදාළ කාල විශ්ලේෂණයක් ද සකස් කර නොතිබුණි.	හිඟ වරිපනම් අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බවත්, පවතින වරිපනම් පරිගණක මෘදුකාංගය මගින් හිඟ වරිපනම්වලට අදාළ කාල විශ්ලේෂණයක් ලබාගත නොහැකි බව.	හිඟ ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

නගර සභා ආඥා පනතේ 4 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1.1 පොදු උපයෝගීතා සේවා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂයේ කාර්යසාධන වාර්තාව අනුව නගර සභා බල ප්‍රදේශයට අයත් මාර්ගවල විධිමත් වැසි ජල කාණු පද්ධතිය ඉදිකිරීමේ ප්‍රගතිය සියයට 20 ක් වැනි අඩු මට්ටමක පැවති අතර, මාර්ග හා වැසි ජල කාණු නඩත්තු කටයුතුවල ප්‍රගතිය ද සියයට 55 ක් වැනි අඩු මට්ටමක පැවැතිණි.	ඉදිරියේදී මෙම ප්‍රතිශතය ඉහළ මට්ටමක රඳවා ගැනීමට කටයුතු කරන බව.	නගරය ඇතුළත වූ සියළුම මංමාවත් හා වැසි ජල කාණු නඩත්තුව හා වැඩිදියුණු කිරීම් විධිමත්ව සිදු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) බස් නැවතුම්පල ගලි අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිවක්‍රීකරණ ඒකකය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා දෛනිකව ගලි බවුසර වාර 02 ක් ඉවත් කිරීමට සිදුව තිබුණි. 2024 ජනවාරි සිට ඔක්තෝබර් 02 දින දක්වා පමණක් මෙම ස්ථානයේ ගලි අපද්‍රව්‍ය ඉවත් කිරීමට නගර සභාව විසින් රු.6,491,500 ක සේවා පිරිවැයක් දරා තිබුණ ද, ගලි ඒකකය අලුත්වැඩියා කිරීමට කටයුතු කර නොතිබුණි.	මෙම ඒකකය නවීකරණය කිරීම සඳහා විශාල පිරිවැයක් වැයවන බව හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සභාව සතුව නොමැති නිසා අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වී ඇති බව.	ගලි අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිවක්‍රීකරණ ඒකකය අලුත්වැඩියා කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) එකතුව රු.546,071,213 ක් වූ වත්කම් විෂයයන් 04 ක් සම්බන්ධයෙන් ලේඛන යාවත්කාලීන කර නොතිබුණු අතර විස්තරාත්මක උපලේඛන ද පිළියෙල කර නොතිබුණි.	ඉදිරියේදී ප්‍රත්‍යාගණනයක් සිදුකර නව වත්කම්වල වටිනාකම් ගිණුම් තුළ නිරූපණය කිරීමටත් අදාළ වත්කම් වෙනුවෙන් වෙන් වෙන්ව උපලේඛන තබා ගැනීමටත් කටයුතු කරන බව.	ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කිරීමට හා විස්තරාත්මක උපලේඛන සකස් කිරීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 ජනවාරි සිදුකරන ලද බලංගොඩ තානායමේ භාණ්ඩ සමීක්ෂණයේදී රු.99,200 ක් වටිනා අහල් 40 LED රූපවාහිනී යන්ත්‍රය අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104(4) ප්‍රකාරව පරීක්ෂණ කටයුතු නිම කර තිබුණද, එහි නිර්දේශ 2025 අප්‍රේල් වන විටත් ක්‍රියාත්මක කර නොතිබුණි.	වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අය කිරීමට කටයුතු කරමින් පවතින බව.	මුදල් රෙගුලාසි 104(4) ප්‍රකාරව සිදු කළ පරීක්ෂණයේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.